

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය -2010

1 මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්, මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් මූල්‍ය ප්‍රකාශනවලට වන බලපෑම හැර 2010 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මෙහෙයුම් කටයුතුවල මූල්‍ය ප්‍රතිඵල හා මුදල් ප්‍රවාහ සත්‍ය සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත්, මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

(අ) 2003 ජුනි 02 දිනැති සහ අංක පීඊඩී/12 දරන චක්‍රලේඛයේ 6 පරිච්ඡේදයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව අධිකාරිය විසින් 2011 පෙබරවාරි 28 දින මූල්‍ය ප්‍රකාශන විගණනය වෙත ඉදිරිපත් කළද, මෙකී මූල්‍ය වාර්තා කළපිටිය ව්‍යාපෘතියෙහි පිරිවැය අධිකාරියේ ගිණුම් සමඟ ඒකාබද්ධ නොකිරීම නිසා පසුව 2011 මැයි 31 දින මෙකී මූල්‍ය වාර්තා ඉල්ලා අස්කරගත් අතර ඉන්පසුව ඒකාබද්ධ මූල්‍ය වාර්තා 2011 ජුනි 01 දින විගණනයට ඉදිරිපත් කරන ලදී.

(ආ) වත්කම්, වගකීම් හා වියදම් වලින් සමන්විත විෂයය දහහතකට අදාළ එකතුව රු.2,085,219,903 ක් වූ විස්තරාත්මක උපලේඛන මූල්‍ය ප්‍රකාශන සමඟ විගණනයට ඉදිරිපත් නොකෙරුණි. එසේ වුවත්, මෙකී උපලේඛන වරින්වර 2011 සැප්තැම්බර් 27 දින දක්වා විගණනයට ඉදිරිපත් කෙරුණි. මෙම ක්‍රියාපිළිවෙත විගණනය සඳහා ඇති කාර්ය මණ්ඩලය සහ කාලවේලාව අනුව විගණන සමාලෝචන හා පරීක්ෂාවන් සීමා කිරීමට හේතු වූ කරුණක් විය.

1.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2005 අංක 38 දරන සංචාරක පනත අනුව, අධිකාරියේ මූලික අරමුණු වනුයේ සංචාරක හා ගමනාන්ත ස්ථානයක් බවට මෙරට සංවර්ධනය කිරීමයි. රජය විසින් අවශ්‍ය අරමුදල් වලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් ආගමන හා සංචාරක සංවර්ධන බදු මගින් ලබාදේ.

- (ආ) අයකර ගතයුතු ණයවල ස්වභාවය සහ අයකර ගැනීමේ හැකියාව පිළිබඳ නොසලකා අධමාණ ණය චේන්කිරීම සඳහා වූ ගිණුම්කරණ ප්‍රතිපත්තිය, වර්ෂ 2 සිට 4 දක්වා වූ කාලයක් පවතින ණයගැතියන් සඳහා 25% සිට 100% දක්වා වන පරිදි සකස් කර තිබුණි.
- (ඇ) අධිකාරියේ සංවර්ධන පිරිවැය වර්ෂයකට 25% බැගින් ක්ෂය කරනු ලැබුවද, සංවර්ධන පිරිවැය හා ස්වභාවය හඳුනා ගැනීම පිණිස ගිණුම්කරණ ප්‍රතිපත්තියක් හඳුන්වා දී නොතිබුණි.

1.2.3 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (ශ්‍රී.ලං.ගි.ප්‍ර.)

පිළිවෙලින් ආදායම් සහ වියදම් වලට අදාළ රු.15,918,750 ක් හා රු.7,252,357 ක් පෙර වර්ෂවල වැරදි නිවැරදි කිරීම් ලෙස සමුච්චිත අතිරේක ගිණුමට ගලපා තිබුණි. එසේ වුවත්, ශ්‍රී ලං.ගි.ප්‍ර. 10 හි දක්වා ඇති නිවැරදි කිරීම් පරිපාටියට අනුව මෙම ගැලපීම් ගිණුම්වල අනාවරණය කර නොතිබුණි.

1.2.4 ගිණුම්කරණ අධුපාධු

විගණනයේදී පහත සඳහන් ගිණුම්කරණ අධුපාධු නිරීක්ෂණය විය.

- (අ) නෛතික ලියවිලි නොවීම සහ ආයෝජන මුදලෙහි අවිනිශ්චිතභාවය හේතුකොට ගෙන රු.53,890,268 ක් වූ දිගුකාලීන ආයෝජනවල පැවැත්ම සහ ලැබිය හැකි අනාගත ආර්ථික ප්‍රතිලාභ අවිනිශ්චිත වුවත්, ආයෝජනවල මෙම තත්ත්වය ගිණුම්වල අනාවරණය නොකර, මෙම මුදල ආයෝජන වත්කම් ලෙස ගිණුම්වල පෙන්නුම් කර තිබුණි.
- (ආ) රු.28,188,855 ක් වූ කලින් ලැබූ ආදායම් සහ රු.2,378,321 ක් වූ ගෙවිය යුතු එකතු කළ අගය මත බදු (VAT) ගෙවිය යුතු තැන්පත් ලෙස ගිණුම්වල දක්වා තිබුණි.
- (ඇ) අධිකාරියේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව, 2010 දෙසැම්බර් 31 දිනට දේපල, පිරිසහ හා උපකරණවල වටිනාකම රු.2,098,797,951 ක් විය. එසේ වුවත් ගිණුම් භෞතිකව සත්‍යාපනය කළ අගය සමඟ සසඳා අදාළ ගැලපීම් කර නොතිබුණි.

1.2.5 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) විගණනය සඳහා ඉදිරිපත් කළ කාලවිශ්ලේෂණයට අනුව, රු.31,563,389 ක් වූ වෙළෙඳ ණයගැතියන්ගෙන් රු.13,679,315 ක් වර්ෂ 2 සිට 3 දක්වා වූ කාලයක සිට හිඟහිට පැවතුණි. එසේම, රු.1,623,697 ක මුදලක් වර්ෂ 4 කට වැඩි කාලයක සිට හිඟහිට පැවතුණි.

- (ආ) විගණනයට ලැබී ඇති තොරතුරුවලට අනුව, රු.2,381,826 ක් වූ ණයහිමියන්ගෙන් 75% ක පමණ තර්ජන ලෙස නොපැවතුණි. එසේ වුවත් මෙය පොත්වලින් ලියාහැරීමට පියවර ගෙන නොතිබුණි.
- (ඇ) ලැබිය යුතු මුදල්වල ස්වභාවය නොසලකා රු.10,097,754 ක් අධිමාණ ණය ලෙස වෙන් කර තිබුණි. උදාහරණයක් ලෙස ලියාපදිංචි වූ හෝටලයකින් වර්ෂ 3 ක වැඩි කාලයක සිට ලැබිය යුතු ලෙස එකතු වූ රු.16,556,353 ක් අයකර ගැනීම සඳහා කිසිදු නීතිමය පියවරක් නොගෙන රු.5,670,571 ක මුදලක් අධිමාණ ණය ලෙස වෙන්කර තිබුණි.

1.2.6 ගිණුම්වල වූ වෙනස්කම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) පහත සඳහන් ආයතනවලට අධිකාරිය විසින් ගෙවිය යුතු මුදල්වලට අදාළව, අධිකාරියේ ගිණුම් අතර සහ එම ආයතනවල ගිණුම් අතර රු.14,512,838 ක වෙනසක් නිරීක්ෂණය විය.

ආයතනය	අධිකාරියේ ගිණුම් අනුව	අදාළ ආයතනවල මූල්‍ය ප්‍රකාශනවලට අනුව	වෙනස
-----	-----	-----	-----
	රු.	රු.	රු.
සංචාරක සංවර්ධන අරමුදල	70,576,634	60,809,294	9,947,340
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය	43,948,356	43,433,205	515,151
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය	6,965,660	3,934,242	3,314,418
ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය	735,929	නැත	735,929

- (ආ) ආගමන බදු පොදු කාර්ය පිරිවැයට අදාළව ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයෙන් (ශ්‍ර.ලං.ස.කා) සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයෙන් (ශ්‍රී.ලං.ස.හෝ.ක.ආ.) අධිකාරියට ලැබිය යුතු මුදලට අදාළව අධිකාරියේ ගිණුම් සහ අදාළ ආයතනවල ගිණුම් අතර රු.86,512,880 ක වෙනසක් නිරීක්ෂණය විය. විස්තර පහත පරිදිවේ.

ආයතනය	අධිකාරියේ ගිණුම් අනව	අදාළ ආයතනවල මූල්‍ය ප්‍රකාශන අනුව	වෙනස
-----	-----	-----	-----
	රු.	රු.	රු.
ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය	නැත	23,779,840	23,779,840
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල කළමනාකරණ ආයතනය	6,967,785	69,700,825	62,733,040

(ඇ) ආදායම් සහ වියදම් ප්‍රකාශනයෙහි දක්වා තිබුණු ක්ෂය ප්‍රමාණය සහ ඊට අනුරූපීව දේපල, පිරිසහ හා උපකරණ ප්‍රකාශනයෙහි දක්වා තිබුණු ප්‍රමාණයන් අතර රු.2,587,166 ක වෙනසක් නිරීක්ෂණය විය.

1.2.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවූ අවස්ථා නිරීක්ෂණය විය.

(අ) 2003 ජුනි 02 දිනැති සහ අංක පීර්ඩී/12 දරන යහපාලනය සඳහා වූ රාජ්‍ය ව්‍යාපාර මාර්ගෝපදේශ වක්‍රලේඛය

(i). වක්‍රලේඛයේ 6 පරිච්ඡේදයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව මූල්‍ය වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණනය වෙත ඉදිරිපත් කළයුතු වුවද, සමාලෝචිත වර්ෂයේ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණනය වෙත ඉදිරිපත් කරන ලද්දේ 2011 අගෝස්තු 26 දිනදීය.

(ii). වක්‍රලේඛයේ 9 පරිච්ඡේදයේ 9.14.1 වගන්තිය ප්‍රකාරව, මානව සම්පත් කළමනාකරණයට අදාළ රීති හා රෙගුලාසි පිළිබඳ සියළු කරුණු ඇතුළත් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පරිච්ඡේදයක් සහිත පරිපාටි සංග්‍රහය භාණ්ඩාගාර ලේකම්ගේ එකඟත්වය සහිතව පාලක මණ්ඩලය විසින් අනුමත කළයුතුවේ. අධිකාරිය එම අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වී තිබුණි.

(ආ) 2006 මාර්තු 01 දිනැති අංක 09 දරන ජාතික ප්‍රසම්පාදන නියෝජිතායතන වක්‍රලේඛයේ 4.2.1 හා 8.12 වගන්ති ප්‍රකාරව ප්‍රසම්පාදන සැලැස්ම පිළියෙල කිරීම සහ එකතු කළ අගය මත බදු (VAT) ගෙවීමට ලියාපදිංචි වී ඇති සැපයුම්කරුවන් වෙත කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ ගිවිසුම්වල පිටපත් ගිවිසුම්වලට එළඹීම මාසයට පසු මාසයේ 15 දිනට පෙර විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළයුතු වුවත්, මෙම නියමයන්ට අනුකූල වී නොතිබුණි.

(ඇ) 2008 ජුනි 26 දිනැති අංක 13/2008 දරන රාජ්‍ය පරිපාලන වක්‍රලේඛය සහ 2008 ජූලි 28 දිනැති අංක පීර්ඩී/50 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ උපදෙස්වලට පටහැනිව නිලවාහන වෙන්කර දී තිබුණු

නිලධාරීන් රාජකාරී කටයුතු සඳහා ප්‍රවාහන ඇණියට අයත් වාහන භාවිතා කර තිබුණි. උදාහරණයක් ලෙස මේ සම්බන්ධව කරන ලද නියැදි පරීක්ෂාවකට අනුව, සමාලෝචිත වර්ෂයේ මාස තුනක කාලයක් තුළ අවස්ථා 15 කදී වාහන වෙන්කර දී තිබුණු නිලධාරීන් ප්‍රවාහන ඇණියෙහි වාහන භාවිතා කර තිබුණි.

- (ඇ) කල්බදු ගිවිසුම් පදනම යටතේ ලබාගෙන තිබුණු වාහන පහක් අධිකාරියේ නමින් ලබාගනු වෙනුවට අධිකාරියේ නිලධාරීන්ගේ නමට ලබාගෙන තිබුණි. එසේම 2004 අගෝස්තු 31 දිනැති අංක 353 (v) දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය, 2005 ජනවාරි 31 දිනැති අංක පීඩීඊ/28 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය හා 2009 මාර්තු 24 දිනැති අංක 13/2008(ii) දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නියමයන්ට අනුකූලව කටයුතු නොකර සහ භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමෙන් තොරව ලීටල් 120 සීමාව ඉක්මවා ලීටර් 500 දක්වා ඉන්ධන දීමනාව ගෙවා තිබුණි. මෙලෙස සමාලෝචිත වර්ෂයේ මාස 10 ක කාලයක් තුළ වටිනාකම රු.1,080,000 ක් වූ අතිරේක ඉන්ධන ලීටර් 9000 ක් ලබාගෙන තිබුණි.
- (ඉ) මුදල් රෙගුලාසි 454 හි දක්වා ඇති ආකෘතියට අනුකූලව ඉන්වෙන්ට්‍රි ලේඛනය පවත්වා නොතිබුණි.
- (ඊ) ආයතන සංග්‍රහයේ 6 පරිච්ඡේදයේ 10.2 වගන්තිය ප්‍රකාරව, අධිකාරියේ මානව සම්පත් කළමනාකරණයට අදාළ බඳවා ගැනීම්, මාරු කිරීම්, වැටුප් පරිවර්තනය කිරීම් යනාදියට අයත් ලිපි පටපත් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

1.2.8 විගණනය සඳහා සාක්ෂි නොමැතිවීම

උපයෝග ලියකියවිලි, කුලී ගිවිසුම් යනාදි සාක්ෂි නොවීම හේතුවෙන් එකතුව රු.19,778,513 ක් වූ වත්කම්, වගකීම් හා වියදම්වලින් සමන්විත ගිණුම්වල වූ විෂයයන් දහහතරක් විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට හෝ පිළිගැනීමට නොහැකි විය.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූල්‍ය සමාලෝචනය

2.1.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අධිකාරියේ වැඩකටයුතු වලත් වූ ප්‍රතිඵලය රු.65,244,624 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.60,625,182 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.4,619,442 ක වර්ධනයක් දැක්වුණි. රු.37,460,451 කින් සංචාරක සංවර්ධන සහ ආගමනය බදු වැඩිවීම මූල්‍ය ප්‍රතිඵලයෙහි වැඩිවීමට මූලික හේතුව වී තිබුණි.

2.2 මෙහෙයුම් සමාලෝචනය

2.21 නිකේතනවල මෙහෙයුම් කටයුතු

අධිකාරියේ අධීක්ෂණය හා කළමනාකරණය යටතේ සංචාරක නිකේතන 07 ක් පැවතුණි. 2009 වර්ෂයේ සමුච්චිත අතිරික්තය වූ රු.2,407,975 සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ නිකේතනවල ශුද්ධ සමුච්චිත අතිරික්තය රු.115,560 ක් විය. පොදු කාර්ය වියදම් හේතුකොටගෙන නිකේතන තුනක් හැර අනෙකුත් නිකේතන පාඩු ලබන තත්ත්වයක පැවතුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස උපයා හිඬුණු මුළු ආදායම හා සැසඳීමේදී නිකේතනවල සමස්ත ලාභදායීත්වය 0.14% ක් පමණක් විය.

2.2.2 හඳුනාගත් පාඩු

සේවකයන්ගෙන් අයවිය යුතු ණය සහ තානායම් වලින් ලැබිය යුතු බදු රු.901,258 ක් අයකරගත නොහැකි ණය ලෙස ගිණුම් පොත් වලින් ලියාහැර තිබුණි.

2.2.3 කල්පිටිය ඊකාබද්ධ සංචාරක නිකේතන ව්‍යාපෘතිය

නව සංචාරක ඉල්ලුමක් ඇතිවන පරිදි විශේෂිත සංචාරක නිකේතන සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණු විය. සෘජු රැකියා 15,000 ක් සහ වක්‍ර රැකියා 50,000 ක් ජනනය කිරීම සහ ප්‍රාදේශීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ද්විතීයික අරමුණ විය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ මහාභාණ්ඩාගාරයේ ජාතික ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය 2008 වර්ෂයේදී ලබාගෙන තිබුණි. ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සෙස් අරමුදලින් අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව ලබාගෙන දේශීය අරමුදල් වලින් මූල්‍යනය කරන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාදී තිබුණි. එසේම ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලය ලෙස 08 දෙනෙකු බඳවා ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) විගණනයට ඉදිරිපත් කළ තොරතුරුවලට අනුව, හඳුනාගත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා සමාලෝචිත වර්ෂයේ අවසානය දක්වා රු. මිලියන 72.5 ක් වැයකර තිබුණි.
- (ආ) අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය මගින් එම ආයතනවලට සෙස් අරමුදලින් ලබාදී තිබුණු මුදල් වලින් රු. මිලියන 80 ක් ව්‍යාපෘතියට ලබාදී තිබුණි.
- (ඇ) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් සහ ව්‍යාපෘතිය කළමනාකරණ වියදම්, උපදේශක හා ප්‍රාග්ධන වැඩ යනාදිය ආවරණය වන පරිදි විස්තරාත්මක අයවැයක් පිළියෙල කර නොතිබුණි.
- (ඈ) මෙම ව්‍යාපෘතිය සඳහා සෙස් අරමුදලින් මුදල් ලබාදී තිබුණද, 2007 අප්‍රේල් 05 දිනැති අංක 33 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයේ 4.2.4 වගන්තිය ප්‍රකාරව විදේශ අරමුදලින් මූල්‍යනය කරන ලද ඒ.ජ.ඩොලර් මිලියන 30 කට වැඩි ව්‍යාපෘතියක් ලෙස සලකා

මහාභාණ්ඩාගාරයේ අනුමැතියකින් හෝ විදේශ ආධාර සපයන්නෙකු සමඟ ණය ගිවිසුමක් අත්සන් කිරීමකින් තොරව, ව්‍යාපෘති කාර්ය මණ්ඩලය වැටුප් හා දීමනා ලබාගෙන තිබුණි.

- (ඉ) විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව, වෙල්ලායි සහ ඉරප්පන්තිව් යන දූපත් දෙකක් කල්බදු ගිවිසුම් මත සංවර්ධනය කරන්නන් වෙත පවරා දී තිබුණි. එසේ වුවත් ඉඩම් තක්සේරු කිරීමට අදාළ විස්තර සහ සංවර්ධනය කරන්නන් තෝරා ගැනීමේ පදනම විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

2.2.4 මානව සම්පත් කළමනාකරණය

විගණනය වෙත ඉදිරිපත් කළ තොරතුරුවලට අනුව, අධිකාරියේ සේවක සංඛ්‍යාව සේවාවන් 16 ක් යටතේ වර්ගීකරණය කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂයේ සේවක සංඛ්‍යාව පිළිවෙලින් 157 ක් සහ 162 ක් විය. සමාලෝචිත වර්ෂයේදී සහ ඉකුත් වර්ෂයේදී , අධිකාරිය විසින් වැටුප්, වේතන සහ අනෙකුත් දීමනා සඳහා පිළිවෙලින් රු. මිලියන 48.8 ක් සහ රු. මිලියන 43.3 ක් වැයකර තිබුණි. ඒ අනුව, සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂයේ එක් සේවකයෙකුගේ පිරිවැය පිළිවෙලින් රු.301,235 ක් හා රු.276,433 ක් බව දක්නට ලැබුණි.

2.2.5 වාහන උපයෝජනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) වාහන උපයෝජනයට අදාළ ඉන්ධන, නඩත්තු වියදම් යනාදී තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. අධිකාරියේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව, සමාලෝචිත වර්ෂය තුළදී වාහන අවිනිවිද්‍යා සහ නඩත්තු වියදම් ලෙස රු.6,468,652 ක් වැයකර තිබුණි.
- (ආ) මෙයට අමතරව, සමාලෝචිත වර්ෂය තුළ කුලී පදනම මත වාහන ලබාගැනීම සඳහා රු.6,035,408 ක මුදලක් වැය කර තිබුණි. කුලියට ලබාගත් වාහන සංඛ්‍යාව සහ ධාවනය කළ දුර, කිලෝමීටරයකට ධාවන පිරිවැය යනාදී විස්තර විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

2.2.6 සංයුක්ත සැලැස්ම

2010 සිට 2012 වර්ෂය දක්වා වූ සංයුක්ත සැලැස්මක් පිළියෙල කර තිබුණි. මෙම සැලැස්ම සංශෝධනය කර 2011 සිට 2013 දක්වා වූ කාලය ආවරණය වන පරිදි නව සැලැස්මක් සමාලෝචිත වර්ෂය තුළදී පිළියෙල කර තිබුණි. එසේ වුවත් , ඇතැම් ප්‍රධාන කාර්යයන් සංයුක්ත සැලැස්මේ මත පෙන්වීම් අනුගමනය නොකර ක්‍රියාත්මක කර තිබුණි. නිදසුනක් ලෙස සංයුක්ත සැලැස්මේ සහ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ කාර්යයන් පදනම් කරගෙන ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

2.3 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂයේදී රු. මිලියන 132.5 ක මුදලක් ප්‍රාග්ධන වත්කම් සඳහා වැයකර තිබුණි. එසේ වුවත්, ප්‍රාග්ධන වියදම් සඳහා විස්තරාත්මක අයවැය ලේඛනයක් පිළියෙල කර නොතිබුණි. නිදසුනක් ලෙස සංඛ්‍යා සමීක්ෂණ සහ දත්ත පෙරසැරි මත තථ්‍ය වියදම් අදාළ අයවැයගත වියදම සමඟ සැසඳීමේදී පිළිවෙලින් 90% කින් සහ 100% කින් වැඩිවී තිබුණි. මේ අනුව, අයවැය ලේඛනය ව්‍යවස්ථාපිත කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව දක්නට ලැබුණි.

3. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර අධිකාරියේ සභාපතිවරයාගේ අවධානයට යොමුකරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතුය.

- (අ) ගිණුම්කරණය.
- (ආ) ඉඩම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- (ඇ) ව්‍යාපෘති කළමනාකරණය.
- (ඈ) වත්කම් කළමනාකරණය.
- (ඉ) ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්.
- (ඊ) අත්තිකාරම් ගෙවීම්.